

තනතුරු ඇබැරිතු

ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු

රාජ්‍ය අමාත්‍යාංශය

සමාජ සේවා දෙපාර්තමේන්තුව

සංඥා භාෂා පරිවර්තක(III ශ්‍රේණිය)/ වෘත්තීය උපදේශක(III ශ්‍රේණිය)

සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සංඥා භාෂා පරිවර්තක තනතුරු 20ක් සහ වෘත්තීය උපදේශක තනතුරු 08ක් සඳහා බඳවා ගැනීමට ශ්‍රී ලංකා පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. පහත දැක්වෙන අයදුම් පත්‍රය අනුව සකස් කරන ලද අයදුම්පත් අධ්‍යක්ෂ, සමාජ සේවා දෙපාර්තමේන්තුව, 02 වන මහල, II අදියර, සෙන්සිටිවාය, බත්තරමුල්ල යන ලිපිනයට **2021.02.19** දිනට පෙර ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. අයදුම්පත් බහා එවන කවරයේ වම්පස ඉහල කෙලවරේ " සංඥා භාෂා පරිවර්තක(- III ශ්‍රේණිය) / වෘත්තීය උපදේශක(- III ශ්‍රේණිය) සඳහා බඳවා ගැනීම" යනුවෙන් සඳහන් කර තිබිය යුතුය. www.socialservices.gov.lk වෙබ් අඩවිය හරහා ද ආදර්ශ අයදුම්පත හා විස්තර ලබා ගත හැක.

මෙම තනතුරට බඳවා ගැනීම සඳහා වන සුදුසුකම්:-

1. සංඥා භාෂා පරිවර්තක

- බඳවා ගනු ලබන ස්ථාන :-
කොළඹ, ගම්පහ, කලුතර, මහනුවර, මාතලේ, ත්‍රිකුණාමලය, රත්නපුර හා කෑගල්ල යන දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ආබාධිත දරුවන් පුහුණු වන වෘත්තීය පුහුණු ආයතන. ප්‍රධාන අධිකරණ ආයතන

1.1 විවෘත බඳවා ගැනීම

1.1.1 වයස් සීමාව :-

අයදුම්පත් භාර ගන්නා අවසාන දිනට වයස අවු: 18 ට නොඅඩු සහ 30 ට නොවැඩි විය යුතුයි.

1.1.2 අධ්‍යාපන සුදුසුකම් :-

(අ) සිංහල හෝ දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාව, ගණිතය සහ තවත් විෂයයන් දෙකකට (02) සම්මාන සාමාර්ථයන් සහිතව එක් වරකදී විෂයයන් හයකින් (06) අ.පො.ස. (සා. පෙළ) විභාගය සමත්වී තිබීම.

(ආ) අ.පො.ස. (උ. පෙළ) විභාගයේදී සියලුම විෂයන්ගෙන් එකවර සමත්ව තිබීම (සාමාන්‍ය පොදු පරීක්ෂණය හැර) එකවර සමත්ව තිබීම(පැරණි විෂය නිර්දේශය යටතේ විෂයයන් තුනකින් (03) එකවර සමත්ව තිබීම ප්‍රමාණවත් වේ.)

1.1.3. වෘත්තීය සුදුසුකම් :-

ජාතික අධ්‍යාපන ආයතනය මගින් පවත්වනු ලබන එක් අවුරුදු සංඥා භාෂා පරිවර්තන ඩිප්ලෝමා සහතිකය හෝ

ජාතික සමාජ සංවර්ධන ආයතනය මගින් පවත්වනු ලබන එක් අවුරුදු සංඥා භාෂා පරිවර්තන ඩිප්ලෝමා සහතිකය හෝ

තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි ආයතනයක් මගින් පවත්වනු ලබන වසරකට නොඅඩු සංඥා භාෂා පරිවර්තන ඩිප්ලෝමා සහතිකය

1.1.4 පළපුරුද්ද :-

අදාළ නොවේ.

1.1.5 කායික සුදුසුකම් :-

සෑම අපේක්ෂකයෙකුම ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමටත්, තනතුරේ රාජකාරි ඉටු කිරීමටත් ප්‍රමාණවත් ශාරීරික හා මානසික යෝග්‍යතාවයකින් යුක්ත විය යුතුය.

1.1.6.වෙනත් :-

- i. ශ්‍රී ලාංකික පුරවැසියෙකු වීම
- ii. අයදුම්කරුවන් විශිෂ්ඨ චරිතයකින් යුක්ත වීම
- iii. තනතුරට බඳවාගැනීම සඳහා අවශ්‍ය සියළුම සුදුසුකම්, අයදුම්පත් කැඳවීමේ නිවේදනයේ/ගැසට් පත්‍රයේ සඳහන් කරන දිනට සෑම ආකාරයකින්ම සම්පූර්ණ කර තිබිය යුතුය.

1.1.7බඳවාගැනීමේ ක්‍රමය :-

ලිඛිත හා වෘත්තීය පරීක්ෂණයක ප්‍රතිඵල මත බඳවා ගැනේ.

1.1.7.1 ලිඛිත පරීක්ෂණය :-

විශයන්	කාලය	උපරිම ප්‍රමාණය	ලකුණු	සමත් ප්‍රමාණය	ලකුණු

බුද්ධි පරීක්ෂණය	කාලය පැය 01	100	40
භාෂා හැකියාව	කාලය පැය 01	100	40

1.1.7.2 වෘත්තීය පරීක්ෂණය :- සංඥා භාෂා ප්‍රායෝගික දැනුම පරීක්ෂා කිරීම

විෂයන්	කාලය	උපරිම ප්‍රමාණය	සමත් ලකුණු ප්‍රමාණය
සංඥා භාෂා ප්‍රායෝගික දැනුම පරීක්ෂා කිරීම	කාලය පැය 01	100	40

1.1.8 සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණය :-තනතුරට නියමිත සුදුසුකම් සපුරා තිබේද යන්න පරීක්ෂා කිරීම සඳහා සහතිකපත් පරීක්ෂාව (ලකුණු ලබා දෙනු නොලැබේ.)

1.1.9. වැටුප් පරිමාණය :-

රා.ප.ව. 03/2016 අනුව MN 02 -2016

වැටුප් පරිමාණය රු.28940-10x300-11x350-10x560-10x660-47990/= වේ.

1.1.10 සටහන

ලිඛිත සහ වෘත්තීය පරීක්ෂණයක් මගින් බඳවා ගනු ලැබේ.ලිඛිත පරීක්ෂණය සමත් අයදුම්කරුවන්ගෙන් දෙගුණයක් වෘත්තීය පරීක්ෂණය සඳහා කැඳවනු ලබන අතර,එම අවස්ථාවේදීම සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණය පවත්වනු ලැබේ.සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණයෙන් සුදුසුකම් සම්පූර්ණ කරන අයදුම්කරුවන් අතුරින් ලිඛිත හා වෘත්තීය පරීක්ෂණ දෙකෙහි මුලු ලකුණු එකතුවෙහි කුසලතා අනුපිළිවෙල අනුව පවතින පුරප්පාඩු සංඛ්‍යාව සඳහා බඳවා ගනු ලැබේ

1.1.11. සේවා කොන්දේසි :-

මෙම තනතුර ස්ථිරය, විශ්‍රාම වැටුප් සහිතය, විශ්‍රාම වැටුප් ක්‍රමය පිළිබඳ රජය විසින් ඉදිරියේදී ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණයකට යටත් විය යුතු අතර වැන්දඹු හා අනන්දරු විශ්‍රාම වැටුප් දායක මුදල් ගෙවිය යුතුය.රා.ප.ව. 01/2014 හා ඊට අනුශාංගික චක්‍රලේඛ අනුව වසර පහක් තුළ නියමිත රාජ්‍ය භාෂා ප්‍රවීණතාව ලබාගත යුතුය.

1.2 සීමිත බඳවා ගැනීම

1.2.1 අධ්‍යාපන සුදුසුකම් - සිංහල/දෙමළ/ඉංග්‍රීසි භාෂාව සහ ගණිතය ඇතුළුව අධ්‍යායන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී දෙවරකට නොවැඩි වාර ගණනකදී යටත් පිරිසෙයින් සම්මාන දෙකක් සහිතව විෂයයන් හයකින් සමත්වී තිබීම.

1.2.2 වෘත්තීය සුදුසුකම් -

ජාතික අධ්‍යාපන ආයතනය මගින් පවත්වනු ලබන එක් අවුරුදු සංඥා භාෂා පරිවර්තන ඩිප්ලෝමා සහතිකය හෝ

සමාජ සංවර්ධන ආයතනය මගින් පවත්වනු ලබන එක් අවුරුදු සංඥා භාෂා පරිවර්තන ඩිප්ලෝමා සහතිකය හෝ

තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි ආයතනයක් මගින් පවත්වනු ලබන වසරකට නොඅඩු සංඥා භාෂා පරිවර්තන ඩිප්ලෝමා සහතිකය

1.2.3 පළපුරුද්ද - සමාජ සේවා දෙපාර්තමේන්තුවේ උපස්ථායක හෝ නිවාස පාලක තනතුරක වසර 05කට නොඅඩු සක්‍රීය හා සතුටු දායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම.

1.2.4 කායික සුදුසුකම්-

සෑම අපේක්ෂකයෙකුම ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමටත්, තනතුරේ රාජකාරි ඉටු කිරීමටත් ප්‍රමාණවත් ශාරීරික හා මානසික යෝග්‍යතාවයකින් යුක්ත විය යුතුය.

1.2.5 වෙනත්

- i. පත්වීම ස්ථිර කර තිබීම.
- ii. සුදුසුකම් සපුරා තිබිය යුතු දිනට පූර්වාසන්න වසර පහ(05) ක කාල සීමාව තුළ සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම.
- iii. තනතුරට බඳවා ගැනීම සඳහා අවශ්‍ය සියලුම සුදුසුකම් සම්පූර්ණ කළ යුතු බවට අයදුම්පත් කැඳවීමේ නිවේදනයේ/ගැසට් පත්‍රයේ සඳහන් කරන දිනට සෑම ආකාරයකින්ම සම්පූර්ණ කර තිබීම.

1.2.6 වයස - අදාළ නොවේ

1.2.7 බඳවා ගැනීමේ ක්‍රමය - ලිඛිත සහ වෘත්තීය පරීක්ෂණයක් මගින් බඳවා ගනු ලැබේ.

1.2.7.1 ලිඛිත විභාගය

විෂයයන්	කාලය	උපරිම ප්‍රමාණය	සමත් ප්‍රමාණය
බුද්ධි පරීක්ෂණය	කාලය පැය 01	100	40
භාෂා හැකියාව	කාලය පැය 01	100	40

1.2.7.2 වෘත්තීය පරීක්ෂණය

විෂයන්	කාලය	උපරිම ප්‍රමාණය	ලකුණු සමත් ලකුණු ප්‍රමාණය
සංඥා භාෂා ප්‍රායෝගික දැනුම පරීක්ෂා කිරීම	කාලය පැය 01	100	40

1.2.8 සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණය

තනතුරට නියමිත සුදුසුකම් තිබේද යන්න පරීක්ෂා කිරීම සඳහා සහතිකපත් පරීක්ෂාව(ලකුණු ලබා දෙනු නොලැබේ)

1.2.9. සටහන

ලිඛිත සහ වෘත්තීය පරීක්ෂණයක් මගින් බඳවා ගනු ලැබේ.ලිඛිත පරීක්ෂණය සමත් අයදුම්කරුවන්ගෙන් දෙගුණයක් වෘත්තීය පරීක්ෂණය සඳහා කැඳවනු ලබන අතර,එම අවස්ථාවේදීම සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණය පවත්වනු ලැබේ.සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණයෙන් සුදුසුකම් සම්පූර්ණ කරන අයදුම්කරුවන් අතුරින් ලිඛිත හා වෘත්තීය පරීක්ෂණ දෙකෙහි මුලු ලකුණු එකතුවෙහි කුසලතා අනුපිළිවෙල අනුව පවතින පුරප්පාඩු සංඛ්‍යාව සඳහා බඳවා ගනු ලැබේ

1.2.10. සේවා කොන්දේසි

මෙම තනතුර ස්ථිරය, විශ්‍රාම වැටුප් සහිතය, විශ්‍රාම වැටුප් ක්‍රමය පිළිබඳ රජය විසින් ඉදිරියේදී ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණයකට යටත් විය යුතු අතර වැන්දඹු හා අනන්දරු විශ්‍රාම වැටුප් දායක මුදල් ගෙවිය යුතුය.රා.ප.ව. 01/2014 හා ඊට අනුශංගික චක්‍රලේඛ අනුව වසර පහක් තුළ නියමිත රාජ්‍ය භාෂා ප්‍රවීණතාව ලබාගත යුතුය.

2.වෘත්තීය උපදේශක (කෘෂිකර්ම, ආහාර තාක්ෂණ,යන්ත්‍ර ශිල්පය, පරිගණක, නැටුම් හා සංගීත , සිමෙන්ති කර්මාන්ත,)

2.1 වයස් සීමාව :-

අයදුම්පත් භාර ගන්නා අවසාන දිනට වයස අවු: 18 ට නොඅඩු සහ 35 ට නොවැඩි විය යුතුයි.

2.2 අධ්‍යාපන සුදුසුකම් :-

(අ) වෘත්තීය උපදේශක (ආහාර තාක්ෂණය) තනතුරු සඳහා අධ්‍යාපන සුදුසුකම්

සිංහල/දෙමළ/භාෂාව, ගණිතය සහ තවත් විෂයයන් දෙකකට සම්මාන සාමාර්ථයක් සහිතව එක් වරකදී විෂයයන් හයකින්(06) අ.පො.ස.(සා.පෙළ) විභාගය සමත්ව තිබීම.

(ආ) වෘත්තීය උපදේශක (කෘෂිකර්ම, යන්ත්‍ර ශිල්පය, පරිගණක, නැටුම් හා සංගීත, සිමෙන්ති කර්මාන්ත,) තනතුරු සඳහා අධ්‍යාපන සුදුසුකම්.

(i) සිංහල/දෙමළ/භාෂාව, ගණිතය සහ තවත් විෂයයන් දෙකකට සම්මාන සාමාර්ථයක් සහිතව එක් වරකදී විෂයයන් හයකින්(06) අ.පො.ස.(සා.පෙළ) විභාගය සමත්ව තිබීම. සහ

(ii) අධ්‍යාන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයේදී ඕනෑම විෂය ධාරාවකින් සියලුම විෂයයන්ගෙන් (සාමාන්‍ය පොදු පරීක්ෂණය හැර) සමත්ව, තෘතීයික අධ්‍යාපන පාඨමාලාවක් හදාරීම සඳහා අවශ්‍ය සාධන මට්ටම ලබා තිබීම

2.3. වෘත්තීය සුදුසුකම් :-

අදාළ වෘත්තීය පිළිබඳ ලංකා කාර්මික විද්‍යාලයෙන් හෝ ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ දැ අවුරුදු හෝ ඊට වැඩි සහතික පත්‍රය හෝ

කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුවේ හෝ ජ්‍යෙෂ්ඨතම දෙපාර්තමේන්තුවේ දැ අවුරුදු හෝ ඊට වැඩි සහතික පත්‍රය හෝ

සමාජ සේවා දෙපාර්තමේන්තුව හෝ ජාතික තරුණ සේවා සභාව හෝ ඊට අනුබද්ධ ආයතන මගින් පවත්වනු ලබන දැ අවුරුදු හෝ ඊට වැඩි පාඨමාලා සහතික පත්‍රය හෝ

වෘත්තීය පුහුණු අධිකාරිය හෝ ඊට අනුබද්ධ ආයතනයකින් ලබා ගත් අදාළ වෘත්තීය පිළිබඳ දැ අවුරුදු හෝ ඊට වැඩි සහතික පත්‍රය ලබා ගැනීම හෝ

තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන ජාතික වෘත්තීය කුසලතා (NVQ) පහ (05) මට්ටමට ඇතුළත් වන්නා වූ අදාළ තාක්ෂණික පාඨමාලාවක් හෝ ඒ හා සමාන යැයි තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන පාඨමාලාවක් සාර්ථකව හදාරා සහතික ලබා තිබීම.

2.4. පළපුරුද්ද :-

අදාළ නොවේ.

2.5.කායික සුදුසුකම් :-

සෑම අපේක්ෂකයෙකුම ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමටත්, තනතුරේ රාජකාරි ඉටු කිරීමටත් ප්‍රමාණවත් ශාරීරික හා මානසික සෞඛ්‍ය තත්වයකින් යුක්ත විය යුතුය.

2.6.වෙනත් :-

- i. ශ්‍රී ලාංකික පුරවැසියෙකු වීම
- ii. අයදුම්කරුවන් විශිෂ්ඨ චරිතයකින් යුක්ත වීම
- iii. තනතුරට බඳවාගැනීම සඳහා වන 4.1 සිට 4.6 දක්වා වන සියළුම සුදුසුකම්, එම සුදුසුකම් සම්පූර්ණ කළ යුතු බවට අයදුම්පත් කැඳවීමේ නිවේදනයේ/ගැසට් පත්‍රයේ සඳහන් කරනු ලබන දිනට සෑම ආකාරයකින්ම සම්පූර්ණ කර තිබිය යුතුය.

2.7.බඳවාගැනීමේ ක්‍රමය :-

ලිඛිත හා වෘත්තීය පරීක්ෂණයක ප්‍රතිඵල මත බඳවා ගනු ලැබේ.පළමුව ලිඛිත පරීක්ෂණය පැවැත්වේ. ලිඛිත පරීක්ෂණයෙන් සමත් වූවන් අතුරින් ඉහළම ලකුණු ලැබූ කුසලතා අනුපිළිවෙල අනුව පවතින පුරප්පාඩු සංඛ්‍යාව මෙන් දෙගුණයක් සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවනු ලැබේ.සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණයෙන් සුදුසුකම් ලැබූවන් පමණක් වෘත්තීය පරීක්ෂණයට යොමු කරනු ලැබේ.වෘත්තීය

පරීක්ෂණයෙන් ද සමත් වූවන් ඔවුන් ලිඛිත පරීක්ෂණයේදී ලබා ගත් ලකුණු වලත් වෘත්තීය පරීක්ෂණයේදී ලබා ගත් ලකුණු වලත් මුලු එකතුව අනුව කුසලතා අනුපිළිවෙලින් පුරප්පාඩු සංඛ්‍යාවට සමාන සංඛ්‍යාවක් පුහුණු පාඨමාලාව සඳහා තෝරා ගනු ලැබේ.එම පිරිස මාස 03ක් ඉගැන්වීමේ ක්‍රම පිළිබඳ පුහුණු පාඨමාලාවක් හදාරා සාර්ථකව නිම කර සහතිකයක් ලබා ගත යුතුය.එසේ සහතික ලබා ගන්නා අයදුම්කරුවන් පමණක් තනතුරට බඳවා ගනු ලැබේ.

2.7.1.ලිඛිත පරීක්ෂණය :-

විෂයයන්	කාලය	උපරිම ලකුණු ප්‍රමාණය	සමත් ලකුණු ප්‍රමාණය
බුද්ධි පරීක්ෂණය	කාලය පැය 01	100	40
අවබෝධය	කාලය පැය 01	100	40

2.8.වැටුප් පරිමාණය :-

රා.ප.ව. 03/2016 අනුව MT- 01 -2016

වැටුප් පරිමාණය රු.29840-10x300-11x350-10x560-10x660-48890/= වේ.

2.9.සේවා කොන්දේසි :-

මෙම තනතුර ස්ථිරය, විශ්‍රාම වැටුප් සහිතය, විශ්‍රාම වැටුප් ක්‍රමය පිළිබඳ රජය විසින් ඉදිරියේදී ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණයකට යටත් විය යුතු අතර වැන්දඹු හා අනන්දරු විශ්‍රාම වැටුප් දායක මුදල් ගෙවිය යුතුය.රා.ප.ව. 01/2014 හා ඊට අනුග්‍රහිත චක්‍රලේඛ අනුව වසර පහක් තුළ නියමිත රාජ්‍ය භාෂා ප්‍රවීණතාව ලබාගත යුතුය.

සටහන

- සමාජ සේවා අධ්‍යක්ෂක විසින් තීරණය කරනු ලබන ආයතනයක් මගින් ලිඛිත පරීක්ෂණය කොළඹ දී පැවැත්වේ.
- ඉහත සඳහන් සුදුසුකම් සම්පූර්ණ කර ඇති අයදුම් කරුවන් පමණක් ඉල්ලුම් කළ යුතු අතර තෝරා ගත් අයදුම් කරුවන් අදාළ පුරප්පාඩු සහිත ආයතනයේ වසර පහක අනිවාර්ය සේවයෙන් පසුව පමණක් වාර්ෂික ස්ථාන මාරු අයදුම් කිරීම සඳහා සුදුසුකම් ලබයි.

චන්දන රණවිර ආරච්චි
සමාජ සේවා අධ්‍යක්ෂ

සමාජ සේවා දෙපාර්තමේන්තුව

2 වන මහල

II වන අදියර

සෙන්සිටිවයා

බත්තරමුල්ල.

2021.01.